

# **A/L Science 12c**

# **Biology Notes**

Prepared by Vindya Sumathirathna

05

## සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

### සමායෝජනය හා අදාළ ක්‍රියාදාම සහ පද්ධති

පිචින්ගේ පැවතෙම සඳහා, පිචි දේහ තුළ නියත අභ්‍යන්තර පරිසර තත්ත්ව පවත්වා ගැනීම පිණිස උත්තේප හා ප්‍රතිචාර අතර සමායෝජනය වෙයි.

සමායෝජනයට දායක වන පද්ධති

සත්ත්වයන් හට දේහ ක්‍රියාකාරීත්වයන් සමායෝජනය සඳහා එකිනෙකට සහසම්බන්ධ නමුත් එකිනෙකට වෙනස් පද්ධති දෙකක් ඇත.

1. ස්ථායු පද්ධතිය

2. අන්තරාස්ථ්‍රග පද්ධතිය

ලක්ෂණය	ස්ථායු සමායෝජනය	හොර්මෝනලය සමායෝජනය
සම්පූෂ්ඨණය	නිශ්චරෝන මගින්	රුධිරය මගින්
සම්පූෂ්ඨකයේ ස්වභාවය	ද්‍ර්සායනකි හා විද්‍යුත්	ද්‍ර්සායනකි
ප්‍රතිචාරය	ස්ථානීයයි	වේශිරිනය
ප්‍රතිචාරය අරකීම සඳහා කාලය	ඉතා ඉක්මනීන 'ක්‍රියාකාර' වේ	සෙමන් ක්‍රියාකාර වේ
ප්‍රතිචාරයේ කාලසීමාව	කෙටි	දිග


## විවිධ සත්ත්ව විංගචල ස්නායු පද්ධතිවල සංවිධානය


ප්‍රෙලැන්ඩියාවන්ගේ ගැංග්ලියා ආසන්නව ඇති අක්ෂී ලප ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරයි. ඇනිලිඩාවන් හා ආනුව්පෝඩ්ඩාවන් හට තරමක සංකීර්ණ මොළයක් හා උදුරිය ස්නායු රැහැන් ඇත. උදුරිය ස්නායු රැහැන ගැංග්ලියා දරයි. එවා බණ්ඩිනව සැකසී ඇත. එකයිනාඩිමේටාවන්ගේ ස්නායු පද්ධතිය අරිය ස්නායු හා ස්නායු වලයින් සමන්වීන ය. කොළඹිටාවන්ගේ ස්නායු පද්ධතිය සමන්වීනව ඇත්තේ මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතියෙන් වේ. මධ්‍ය ස්නායු පද්ධතියට මොළය හා සුප්‍රමිනාව ඇතුළත් වෙයි. පර්යන්ත ස්නායු පද්ධතිය ස්නායු හා ගැංග්ලියාවලින් යුත්ත ය.

විංගය	සංවිධානය	උදාහරණ
නිඩාරියා	ස්නායු දුල / ජාලය	හයිඩ්
ප්‍රෙලැන්ඩිල්මින්නොස්	මොළය, අනලියාම ස්නායු රැහැන්	ප්‍රෙලැන්ඩියා
: ඇනිලිඩා	මොළය, උදුරිය ස්නායු රැහැන්, කත්තේවිත ගැංග්ලියා	කුඩාල්ලා
ආනුවාපොස්	මොළය, උදුරිය ස්නායු රැහැන්, කත්තේවිත ගැංග්ලියා	කැඳපොත්තා
එකයිනාඩිමේටා	ස්නායු වලය හා අරිය ස්නායු	තාරකා මාලුවා
කොළඹිටා	මොළය, සුප්‍රමිනාව (පැහැඳිය ස්නායු රැහැන) ස්නායු හා ගැංග්ලයි	භූනා

## මානව ස්නායු පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

මානව ස්නායු පද්ධතියේ සංවිධානය හා ප්‍රධාන කොටස්





## මධ්‍ය ස්නායු පද්ධතිය


මධ්‍ය ස්නායු පද්ධතිය මොළය හා සූෂ්ප්‍රම්හාවෙන් යුත්ත වේයි. පැම්පෑවංණීන්ගේ එය කෙරෙ විකසනයේ දී පැම්පෑය කුහරුමය ස්නායු රෝහැනකින් විකසනය වේයි. එහි පුරුව කෙළවර විශාල වී මොළය සාදන ඇතර, එහි පුරුව මොළය, මධ්‍ය මොළය හා අපර මොළය යන ප්‍රධාන ප්‍රදේශ තුනක් ඇත. මොළයේ මධ්‍ය නාලයෙන් මස්තිෂ්ක කොළඹිකා ලෙස හැඳුන්වන අතුමවත් හැඩැන් කුහර සාදයි.

මොළයේ "කොළඹිකා හතරක" ඇත. ඉන් තුනක් පුරුව මොළයේ ද අනෙකා අපර මොළයේ ද ප්‍ර න් වයි . මේ මධ්‍ය නාලය සූෂ්ප්‍රම්හාව තුළට අඛණ්ඩව පවතියි. මේ කොළඹිකා හා සූෂ්ප්‍රම්හාවේ මධ්‍ය නාලය මස්තිෂ්ක සූෂ්ප්‍රම්හා තරලයෙන් පිරි පවත් යි . මේ තරලය මධ්‍ය ස්නායු පද්ධතියනු එකාකාර පිඩිනයක් පවත්වා ගැනී මට හා මොළය සහ කපාලය ඇතර කම්පන අවශ්‍ය ප්‍රතිඵලිය සූෂ්ප්‍රම්හා උපකාර වෙයි . තව ද එය පෝෂක හා තෝ මෝන සංසරණයට මෙන් ම අපදුව්‍ය ඉවත් ක් රිමට ද දායක වෙයි .

යාන්ත්‍රික හාන් වලින් ආරක්ෂාවේ සූෂ්ප්‍රම්හාවේ තොයක් අනුවර්තන ඇත. මොළය කපාලය තුළ පිශිටා ඇත. සූෂ්ප්‍රම්හාව කශේරුකාවලින්වටි කශේරුව සාදයි . මෙහි න්‍යුම්පෑය පවත්වය ආවරණ තුනෙන් මධ්‍ය ස්නායු පද්ධතිය තවදුරටත් ආරක්ෂාවේ පවතියි. බාහිරතම ස්තරය වර්ගිකාවයි. අන්තර් ස්තරය වන්නේ විනාංශකාව වන ඇතර මධ්‍ය ස්තරය ජාලකාර දුව්‍යයි .


## මානව මොළයේ ප්‍රධාන කොටස්

මානව කළමනයේ, පුර්ව මොළය, මධ්‍ය මොළය හා අපර මොළය සූහුමුල් මොළය බවට විකසනය වෙයි. පුර්ව මොළයෙන් මස්තිෂ්කය, තැලමස, නයිපොතැලමස හා කේතු දේහය තීර්මාණය වෙයි. මධ්‍ය මොළයෙන් මස්තිෂ්ක ව්‍යුහ්තයෙය් කොටසක් සැදෙයි. අපර මොළය මගින් අනුමස්තිෂ්කය වැරෝලිසේ තුවහා සුපුමිනා ගේජ්ජකය සැදෙයි. මස්තිෂ්ක ව්‍යුහ්තය මධ්‍ය මොළය, වැරෝලි සේතුව හා සුපුමිනා ගේජ්ජකයන්” තැන් ඇත.



## මස්තිෂ්කය

මහිස් මොළයේ විශාලතම කොටසයි. එය ගැහුරු පැල්මක් මගින් වම් හා දකුණු මස්තිෂ්ක අර්ධගෝල දෙකකට බෙදී ඇත. මස්තිෂ්කයේ මත්‍යපිට පුදේශය ස්නෑයු තොළවල සෙසු දේහවලින් සැදී (දිසර් ද්‍රව්‍ය) මස්තිෂ්ක බාහිකය සාදයි. ගැහුරු ස්නෑර ස්නෑයු තන්තුවලින් (ඁ්‍රේනිත ද්‍රව්‍ය) සැදී ඇත. ඁ්‍රේනිත ද්‍රව්‍ය ගොනුවක්වූ කැලෝසද්හයෙන් මස්තිෂ්ක අර්ධගෝල දෙක එකිනෙකට සම්බන්ධ වෙයි. මස්තිෂ්ක බාහිකයේ පිහිටින විශාල ප්‍රමාණයක් වූ නැමුම් මගින් මස්තිෂ්කයෙහි පැහැදි වැශ්‍යත්වය විධී කරයි. එක් එක් මස්තිෂ්ක අර්ධගෝලවල මස්තිෂ්ක බාහිකය බණ්ඩිකාව හතරකට බෙදී පවතියි. එවා නම් ලෙස බණ්ඩිකාව, ගංඩක බණ්ඩිකාව, පාර්ශ්වික බණ්ඩිකාව හා අපර කපාල බණ්ඩිකාව වේ.



මස්තිෂ්ක බාහිකයෙහි පවතින ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ තුනක් හඳුනා ගෙන ඇත.

ଶେଷ ନାମ,

1. සංවේදක පුද්ගල වේදනාව, උෂ්ණත්වය, ස්ථ්‍රීය, දැඩිය, ගුවනාය, රස හා ආසාන ප්‍රතිග්‍රහනාය ඇතුළුව සංවේදන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ සැකසීම (process) හා සම්බන්ධ පුද්ග
  2. සංගාම පමණ ද්‍රී සංවේදනය පිළිබඳ තොරතුරු හඳුනා ගැනීම හා අර්ථකරනය (Interpretation) මෙන් ම මතකය, බුද්ධීමත්තාවය, හේතු දැක්වීම, විනිශ්චය හා වින්තවේග වනි සංකීර්ණ මානසික ක්‍රියාවලි සම්බාධය හා සංකලනය පිළිබඳ වගකීම් දරන පුද්ග
  3. වාලක පුද්ග ඉවිෂ්ණුග පේශී සංකීර්ණය ආරම්භය හා පාලනය මගින් කංකාල (ඉවිෂ්ණුග) පේශී වලනය දිගාහන කිරීම හා සම්බන්ධ වගකීම් දරන පුද්ග

නිලමස

මස්තිෂ්ක අර්ධගේල තුළ කැලෙප්ස දේහවලට වහා ම පහලින් පිහිටා ඇත. එය ගෝවීත හා දිසර් ද්‍රව්‍ය අඩංගු ගොනු දෙකකින් සකසී නිබේ.

කාර්ය

එය විශේෂ සංවේදන අවයව සහ නම් සහ අත්සුවගේ අවයවල පිහිටි සංවේදන ප්‍රති ග්‍රාහකවල් න් පැමිණෙන සංවේදන බව ගේන්නා ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කියා කරයි . වැඩිදුර සැකස් මහා සංජුනනය සඳහා සංවේදන තොරතුරු තෝරා බෙදා ගැනීම හා ඒවා මස්තිෂ්ක බාහිකයේ අඟුල විශේෂස්ථානකරා යොමු කිරීම මේ මගින් සිද කෙලේ.

මොලයේ විවිධ කොටස්වලින් ලබා ගන්නා ස්ථායු ආවේග තැබූමය මගින් මස්තිෂ්ක බාහිකයේ විවිධ පුද්ගල කරු යොමු කරයි.

## හයිපොතුවලමය

තැබුමෙන් ඉදිරියෙන් හා පහළින් ද පිටියුවරි ගුන්රීයට වහා ම ඉහළින් ද පිහිටයි. එය ස්නායු තන්තු මගින් පිටියුවරි ගුන්රීයේ අපර බණ්ඩිකාවට ද සංකීර්ණ රුධිර නාල පද්ධතියක් මගින් එහි පූර්ව බණ්ඩිකාවට ද සම්බන්ධ වේ.

### කෘත්‍යායන්

- දේශ උපත්‍රේව යාමනය
- පිපාසය සහ ජල තුළුතාව යාමනය
- ආහාර රැකිය යාමනය
- තින්ද හා අවදි විමෝ වතු යාමනය
- ලිංගික හැසිරීම් හා සම්බන්ධ කාර්ය ඉටු කිරීම
- පහර දීමේ හෝ පලා යැමේ ප්‍රතිචාර ආරම්භය
- පූර්ව පිටියුවරිය මත ක්‍රියා කරන හෝමොන් නිදහස් කිරීම හා අපර පිටියුවරි හෝමොන් නිපදවීම
- ස්වයංසාධන ස්නායු පද්ධතිය පාලනය

### මධ්‍ය මොළය

මධ්‍ය මොළය, මස්තිෂ්කය වැන්තයේ ඉහළ කොටසයි.

මෙය පිහිටා ඇත්තේ මස්තිෂ්කය හා වැරෝලී සේතුව අතර මස්තිෂ්කයට පහළින් හා වැරෝලී සේතුවට ඉහළන් වන සේ ය. තුන්වන හා භතරවන මස්තිෂ්ක කොළිකා සම්බන්ධ කරමින් ඇති මස්තිෂ්ක සූෂ්ම්‍රිතා තරුණය වටා මධ්‍ය මොළය පිහිටයි.

මෙය මස්තිෂ්කය, අපර මොළය හා සූෂ්ම්‍රිතාව සම්බන්ධ කරන ස්නායු රැහැන් සහ නියුරෝන් දේශවලින් යුත්ත ය.

### කෘත්‍යාය

- ආරෝහණ හා අවරෝහණ ස්නායු තන්තු තුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම
- සංවේදක තොරතුරු (දැඩ්ටි හා ගුවනු) බ්‍රැංඡුලිම සහ සංකලනය (integration) හා පූර්ව මොළයේ අදාළ ස්ථාන කරා ඒවා යොමු කිරීම
- දැඩ්ටි හා ගුවනු ප්‍රතික සමායෝගනය

### වැරෝලී සේතුව

මධ්‍ය මස්තිෂ්කයට පහළින් හා සූෂ්ම්‍රිතා ගිර්ෂකයට ඉහළින් අනුමස්තිෂ්කයේ ඉදිරියෙන් පිහිටා ඇති මස්තිෂ්කය වැන්තයේ කොටසයි. මෙහි ස්නායු තන්තු ඇති අතර එමගින් අනුමස්තිෂ්කයේ අර්ධගෝල දෙක අතර පාලමක් සාදයි. එහි සූෂ්ම්‍රිතාව සහ මොළයේ ඉහළ ප්‍රදේශ අතර ගමන් කරන ස්නායු තන්තු ද ඇත. වැරෝලී සේතුවේ ඇති ස්නායු සෙළ කාන්ඩ්‍යයක් ග්‍රෑවයන යාමක මධ්‍යස්ථානය සාදයි. මෙහි අඩංගු සමහර ස්නායු සෙළ දේශ තුවමාරු මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි.

## කිහිතය

- පූර්ව මොළය, මධ්‍ය මොළය හා පර්යන්ත ස්නෑයු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය
- දිවීම හා නැගිම වැනි විශාල පරිමානයෙන් සිදු වන දේහ වලන සමායෝජනය
- සූජුම්නා ගිර්ඡකයේ දුයකන්වය ද ඇතිව ග්වසන ක්‍රියාවලිය යාමනයට දුයක වීම

## සූජුම්නා ගිර්ඡකය

මස්තිෂ්කය වැන්තයේ පහළ ම කොටසයි. වැරෝල්ල සේතුවෙන් ඇරඹි පහළින් පිහිටි සූජුම්නාවට සම්බන්ධ වෙයි. එය හැන්සනාල මධ්‍යස්ථානය, ග්වසන මධ්‍යස්ථානය හා ප්‍රතික මධ්‍යස්ථානවලින් සමන්විත වෙයි.

## කිහිතය


- පර්යන්ත ස්නෑයු පද්ධතිය , මධ්‍ය මොළය හා පූර්ව මොළය අතර තොරතුරු නුවමාරු කරයි. ● දිවීම, නැගිම වැනි විවිධ දේහ වලන සමායෝජනය කරයි. ● තුස්ම ගැනීම හැදුය හා උරේරවාතිනි ක්‍රියාකාරීන් (ග්වසන මධ්‍යස්ථාන හැන්සනාල පාලන මධ්‍යස්ථානය මගින්) වැනි විවිධ ස්වයංසාධක සමස්තිරික ක්‍රියා පාලනය කරයි. ● ප්‍රතික මධ්‍යස්ථානය හරඳා වමහය, ගිලිම, කස්ස, කිවිසීම වැනි අනිවිෂ්ත ප්‍රතික ක්‍රියා පාලනය කරයි.

## අනුමස්තිෂ්කය

එය වැරෝල්ල සේතුවට පිටුපසින් හා මස්තිෂ්කයේ අපර කොටසට පහළින් පිහිටා ඇත. එය ද අර්ධගෝල දුකකින් යුතු ය.

## කිහිතය

- කංකාල පේෂී වලන සමායෝජනය
- ඉරියවිව හා සමබර්තාව පවත්වා ගැනීම
- වාලක හැකියා ඉගෙනීමට හා මතක තබා ගැනීමට උපකාර වීම



## සූජුම්නාව

සූජුම්නාව යනු කශේරේක නාලය තුළ අවම්බනය වී ඇති දිග සිලින්ඩරකාර ව්‍යුහයකි. එය සූජුම්නා ගිර්ඡකය සමග අඛණ්ඩව පවතියි.

සූජුම්නාවේ මධ්‍යයේ දුසර දුවසවලින් වට වී ඇති මධ්‍ය නාලය පිහිටියි. සූජුම්නාවේ බාහිර ප්‍රදේශය සැදී ඇත්තේ ග්වෙත දුවසයෙනි.

## කිහිතය

- මධ්‍ය ස්නෑංඩු පදනමිය, සංවේදක හා වාලක නියුතෝනවලට සම්බන්ධ කරන අතර, මොළය දෙසට හා ඉන් ඉවතට ආවේග ප්‍රවාරණය සඳහා පහසුකම් සපයයි.
- ප්‍රතික ඇති කරයි. සමායෝජනය කරයි.

